

## පරික්ෂක වාර්තාව

AA3 විභාගය - ජූලි 2017

### (AA32) කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය (Management Accounting and Finance)

මෙම ප්‍රශ්න පෙනුය කොටස් තුනකින් සමන්විතය. මුළු ලක්ෂණ 100 කි,

1. A කොටස අනිවාර්ය ප්‍රශ්න 4 ක් ඇතුළත්ය. ලක්ෂණ 20 කි.
2. B කොටස අනිවාර්ය ප්‍රශ්න 3 ක් ඇතුළත්ය. ලක්ෂණ 30 කි.
3. C කොටස අනිවාර්ය ප්‍රශ්න 2 ක් ඇතුළත්ය. ලක්ෂණ 50 කි.

#### පොදු නීර්ක්ෂණ:

අයදුම්කරුවන්ගේ බහුතරයකගේ උත්තර ලිවිමේ සමස්ථ කාර්යසාධනය සඟුවුදායක තොවිය. එහෙන් සමහර අයදුම්කරුවන් හොඳින් උත්තර ලියා ඇතේ.

#### කොටස් අනුව කාර්යසාධනය:

A කොටස සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සඟුවුදායක විය (දුරවල බවක් පෙන්වූ 3 වැනි ප්‍රශ්නය හැර).

B කොටස සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සඟුවුදායක නැත.

C කොටස සඳහා සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සඟුවුදායකය.

#### A කොටස

### ප්‍රශ්න අංක 01

මෙම ප්‍රශ්නයෙන් පුද්ගලික මූල්‍ය පිළිබඳ දැනුම පරික්ෂා කර ඇත. පුද්ගලික මූල්‍ය වාර්තා පෙන්වා ගැනීමේ වාසි 3 ක් සඳහන් කිරීමත් අවශ්‍ය විය.

#### කාර්යසාධනය:

උත්තර ලිවිමේ සමස්ථ කාර්යසාධනය සඟුවුදායකය.

#### පොදු වැරදි:

ස්ව-අධ්‍යයන පොත අධ්‍යනය කිරීමට ඔවුන් යොමු වී තොත්තුන් බව ප්‍රනාශක්ෂ විය. අයදුම්කරුවන්ට තම සාමාන්‍ය දැනුම මගින් උත්තර සැපයීමටද අවස්ථාව තිබුණි. සමහර අයදුම්කරුවන් සාර්ථක ලෞස උත්තර සපය තොත්තුන් විවිධ සාමාන්‍ය ප්‍රශ්නය විමසා තිබුණේ. ප්‍රශ්නය විමසා තිබුණේ පුද්ගලික ණය පදනම් කරගෙන වූවන්, සමහර අයදුම්කරුවන් ඒ වෙනුවට ව්‍යාපාර සංවිධාන ගැන සලකා උත්තර ලියා තිබුණි.

#### පරික්ෂක යෝජනය:

අයදුම්කරුවන් අනිරේක පොත් සහ ස්ව-අධ්‍යයන පොත්වලට යොමු වී තම දැනුම යාචනකාලීන කරගත යුතු අතර මෙම වර්ගයේ ප්‍රශ්නවලට උත්තර ලිවිම පුරුදු ප්‍රශ්න විය යුතුය. ත්‍යායාග්‍රහණ ප්‍රශ්නවලට තිවැරදි උත්තර සපය ලක්ෂණ ලබාගැනීම විභාගය සමන්වීම සඳහා වැදගත් වේ.

ප්‍රග්‍රන්ත අංක 02

මෙම ප්‍රයෝගයෙන් සඡ්‍රු ද්‍රව්‍ය මිශ්‍ර විවෘතය ගණනය කිරීම පිළිබඳව පරික්ෂා කර ඇත.

କୁର୍ଯ୍ୟଙ୍କୁଦିନାଯଃ

උත්තර ලිවිමේ සමස්ථ කාර්යාලය මධ්‍යස්ථානය.

ପ୍ରାଚୀ ଏରଦିଃ

සමහර අයදුම්කරුවන්ට සංපූර්ණ ලබා මිගුණ විවෘතය ගණනය කිරීමේ සම්කරණය පිළිබඳ දැනුවත්ත්වක් නැති බව දක්නට ලැබුණි. බොහෝ අයදුම්කරුවන් මෙම ප්‍රයෝගය සඳහා සම්පූර්ණ ලක්ෂණ ලබා ගැනීමට අපොහොසත් විය. ඔවුන් තුළ වියය පිළිබඳ දැනුම අල්පවීම එයට හේතු විය.

සමහර අයදුම්කරුවන් විවෙන අගය වාසිදායකද, අවාසිදායකද යන වග සඳහන් කර නොත්බූණි. ඇතැම් අයදුම්කරුවන් සංපුරු ද්‍රව්‍ය ප්‍රමාණය සහ වික්‍රීම් ප්‍රමාණය පටලවා තේරුම්ගෙන ඇත. මෙයින් විසින් සංපුරුද්‍රව්‍ය ප්‍රමාණය වෙනුවට වික්‍රීම් ප්‍රමාණය සලකා සංපුරු ද්‍රව්‍ය මිශ්‍රණ විවෙනය ගණනය කර ඇති බැවින් උත්තර තිබුරු නැත.

## පරික්ෂක යෝජනා:

අයදුම්කරුවන් විසින් උත්තර ලිඛිමේදී සැමවිටම පෙරවැඩ පෙන්විය යුතුය. අයදුම්කරුවන් විසින් විවෘත විශ්ලේෂණය සම්බන්ධ ප්‍රාග් වලට උත්තර සපුරා පුරුදු ප්‍රහැණු විය යුතුය.

පැංත අංක 03

මෙම ප්‍රග්‍රැමයෙන් අයවැයකරණ සැලසුම් ප්‍රවේශයන් පිළිබඳ දැනුම පරික්ෂාකර ඇත. මෙහිදී ස්ථාර තුනේ අයවැයක් පිළියෙළ කිරීම අවශ්‍ය විය.

କୁର୍ଯ୍ୟଙ୍ଗାବନ୍ୟଃ

මෙම ප්‍රග්‍රන්ථය සඳහා ගුත්තර සැපයීමේ කාර්යසාධනය අසනුවුදායකය.

ପ୍ରାଚୀ ପ୍ରକାଶନ

සමහර අයදුම්කරුවන් 50% වැඩිවිමක් සහිත ව්‍යවහාරක් සහ 25% අඩුවිමක් සහිත ව්‍යවහාරක් නිවැරදිව ගණනය කිරීමට අසමත් වී ඇති අතර, ව්‍යවහාර පිරිවැය ගණනය කිරීම ඉතා අස්ථානුවූයෙය. බොහෝ අයදුම්කරුවන් ප්‍රශ්නය නිවැරදිව කියවා, වටහාගෙන තොමැනික්ල නිරක්ෂණය විය. එමනිසා ඔවුන් විසින් නිවැරදි ගණනය කිරීම් අවශ්‍ය අවස්ථාවල සිද්ධර තොමැනු.

පරික්ෂක යෝජනා:

ఇంద్రజిత్ కిర్తన్ లీడింగ్ ప్రాణిల సమాన వెనాన్ పల్సిగియ ప్రాణి పత్ర లల ఇనీ ప్రాణి సదులు గ్రంతిర లియా ప్రార్థన ప్రభుత్వ వియ ఘృత్యా. ప్రాణిల మిని బల్యాపొర్చాన్త లన దేయ నీవైరాద్విల కియలు నేర్కొ గైనిమ ఉన్నా వ్యుతాన్య.

## ප්‍රශ්න අංක 04

මෙම ප්‍රශ්නයෙන් කාරක ප්‍රාග්ධන වකුය පිළිබඳ දැනුම පරීක්ෂා කර නිලේ.

### කාර්යසාධනය:

මෙම ප්‍රශ්නය සඳහා අයදුම්කරුවන්ගේ උත්තර ලිවිමේ කාර්යසාධනය මධ්‍යස්ථා විය.

### පොදු වැරදි:

සමහර අයදුම්කරුවන් විසින් වෙළඳ ගෙවිය යුතු මූදල් සඳහා කාල සිමාව, කාරක ප්‍රාග්ධන වකුයෙන් අඩුකිරීම වෙනුවට එය කාරක ප්‍රාග්ධන වකුයට එකතුකර ඇත. සමහර අයදුම්කරුවන් වෙළඳ ලැබිය යුතු මූදල් සඳහා කාලය සහ වෙළඳ ගෙවිය යුතු මූදල් සඳහා කාලය තිබුරදිව ගණනය කිරීම පිළිබඳව නිසි දැනුමක් නැති බව පෙනුණි. සමහර අයදුම්කරුවන් සාමාන්‍ය අගයන් පිළිබඳව සැලකීමින් තොරතු වෙළඳ ගෙවීම් සහ වෙළඳ ලැබීම් කාලයීමාවන් ගණනය කර ඇත.

සමහර අයදුම්කරුවන් පෙරවැඩ සහගත් තොපොන්වා උත්තරය පමණක් සඳහන් කර තිබුණි. තොග රදවා තබා ගන්නා කාලය ප්‍රශ්න ප්‍රතිස්ථාපනය සහ සමහර අයදුම්කරුවන් විසින් සාමාන්‍ය තොග රදවා ගැනීමේ කාලය සැලකීල්ලට ගෙන උත්තර සැපයීම නිසා තිබුරදි ලෙස අගයන් ගණනය කිරීමට අසමත් වී ඇත. ඇනැමි අයදුම්කරුවන් විසින් තොග රදවා ගන්නා කාලය දින 53 වෙනුවට වැරදි ලෙස 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තොග රදවා ගැනීමේ කාලයීමාව දින 50 සැලකීල්ලට ගෙන ඇත.

### පරීක්ෂක යෝජනය:

අයදුම්කරුවන් විසින් මෙබද පසුගිය විභාග ප්‍රශ්න සඳහා උත්තර ලියා පූරුදු පූහුණු විය යුතුය.

## B කොටස

## ප්‍රශ්න අංක 05

මෙම ප්‍රශ්නයෙන් අවධානම් හා අවිනිශ්චිත තත්ත්වයන් යටතේ නිරණ ගැනීම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක්කර ඇත.

### කාර්යසාධනය:

මධ්‍යස්ථානීය A කොටස සඳහා සපයා තිබු උත්තර සන්නුවායක වූ අතර, B කොටස සඳහා සපයා තිබු උත්තර අයදුම්කරුවයයෙ.

### පොදු වැරදි:

#### (a) කොටස:

සමහර අයදුම්කරුවන් මෙම ප්‍රශ්නයට උත්තර සපයා තොමැත්. ත්‍යායාත්මක දැනුම අඩු මට්ටමක පැවතීම මෙයට හේතු වී ඇත. සමහර අයදුම්කරුවන් අපේක්ෂිත අගය එක් එක් සම්භාවිතාවයන් යටතේ ගණනය කළද, ඔවුන් විසින් තිබුරදි අගයන් පැක්ෂිර සඳහා ගණනය කර තොමැත්. සමහර අයදුම්කරුවන් සම්භාවිතාවයන් සඳහා වැරදි අගයන් යොදා ගනිමින් ගණනය කිරීම සිදුකර ඇත. සමස්ථයක් ලෙස ගන්විට මෙම කොටස සඳහා අයදුම්කරුවන්ගේ කාර්යසාධන මට්ටම සන්නුවායයයෙ.

#### (b) කොටස:

බොහෝමයක් අයදුම්කරුවන් මෙම ප්‍රශ්නයට උත්තර සපයා තොත්තුණි. ඔවුන් සතු දැනුම අඩුවීම මෙයට හේතුවයි. බොහෝ අයදුම්කරුවන් හට පර්යේෂණ සමාගමේ සේවය සඳහා ගෙවිය යුතු උපරිම අගය නිසි තොරතුරු පදනම් කරගතිමින් ගණනය කළ යුතු බවට දැනුම තොත්තුණි. ප්‍රශ්නය නිසිලෙස තේරුම් තොගැනීම නිසා වැරදි ගණනය කිරීම අයදුම්කරුවන් විසින් සිදුකර ඇති බව පෙනුණි.

### පරික්ෂක යෝජනය:

- උත්තර සැපයීමට පෙර භොඳුන් ප්‍රශ්නය කියවා තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.
- ස්ව-අධ්‍යයන පොත ආග්‍රිතව මෙම ක්ෂේපණයට සම්බන්ධිත ප්‍රශ්නවලට වැඩියෙන් උත්තර ලිවිය යුතුය.
- අයදුම්කරුවන් විසින් තම න්‍යායාතමක දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීමේ හැකියාවන් දියුණු කරගත යුතුය.
- අතිශේක පොත් සහ අනෙකුත් අදාළ පොත් කියවා අයදුම්කරුවන් විසින් තම දැනුම යාවත්කාලීන කරගත යුතුය.

## ප්‍රශ්න අංක 06

මෙම ප්‍රශ්නය මහින් විවළන විශ්ලේෂණය පිළිබඳ දැනුම පරික්ෂා කරන ලදී. විකුණුම් මිල විවළනය, විවළා පොදුකාර්ය වියදුම් විවළනය සහ විවළා පොදුකාර්ය කාර්යක්ෂමතා විවළනය ගණනය කිරීම අපේක්ෂා කරන ලදී.

### කාර්යසාධනය:

අසන්වුදායකයි.

### පොදු වැරදි:

බොහෝ අයදුම්කරුවන් විසින් සූචිය තිබරදිව සඳහන් කර තිබූණාද අගයන් තිසිලෙස ආදේශනය කර නොතිබූණි. විකුණුම් මිල විවළනය ගණනය කිරීමේදී බොහෝ අයදුම්කරුවන් විසින් එකක 80,070 ක විකුණුම් වෙනුවට එකක 80,000 සඳහා වැරදියට ගණනය කර ඇත.

B කොටසට බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිසි උත්තර සපයා නොමැති අතර, මවුන් විසින් වාසි / අවාසි විවළනය පමණක් සඳහන් කර ඇත. ඔවුන්හාට මෙහෙයුම් ප්‍රකාශයක් පිළියෙළ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබූණි. අයවැයගත දායකය සහය දායකය සමඟ සැසැහිමට මෙහෙයුම් ප්‍රකාශයක් පිළියෙළ කිරීමේදී අයවැයගත දායකක්න්වය ගණනය කිරීම සහ විවළනයට අදාළ ගැලපීම් සිදුකිරීම මහින් සහය දායකක්න්වය ගණනය කළයුතු බව අයදුම්කරුවන් විසින් අවබෝධ කරගත යුතුය.

### පරික්ෂක යෝජනය:

- අයදුම්කරුවන් විසින් විවළනය සම්බන්ධ න්‍යායන්මක දැනුම දියුණු කරගත යුතුය.
- ස්ව-අධ්‍යයන පොත ආග්‍රිතව මෙම ක්ෂේපණයට සම්බන්ධිත ප්‍රශ්නවලට වැඩියෙන් උත්තර ලිවිය යුතුය.
- අයදුම්කරුවන් විසින් දෙනලද තොරතුරු උපයෝගි කරගෙන නිවැරදි උත්තර ගණනය කිරීමට අනාවතා බව සැලුකිය යුතුය.

## ප්‍රශ්න අංක 07

මෙම ප්‍රශ්නය මහින් අනුපාත ගණනය කිරීම සහ කාර්යසාධනය තක්සේරු කිරීම පරික්ෂා කර ඇත.

### කාර්යසාධනය:

අසන්වුදායකය.

## **පොදු වැරදි:**

බොහෝමයක් අයදුම්කරුවන් අනුපාත ගණනය කිරීම පිළිබඳ තොදුතුවන් බව පෙන්වුම් කර ඇත. සමහර අයදුම්කරුවන් අදාළ ගණනය සඳහා අවශ්‍ය සූගුවන් තොද්‍ර්වා බව පැහැදිලි විය. බොහෝ අයදුම්කරුවන් ව්‍යාපාරයට අදාළ අනුපාත ගණනය තොකිරීම හේතුවෙන් ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යසාධනය තක්සේරු කිරීමට අපොහොසත් විය. සමහර අයදුම්කරුවන් ගාලා කළමනාකරුවන් සහ ප්‍රධාන විධායක නිලධාරින් හට ප්‍රතිලාභ ලැබෙන්නේද නැදුද යන්න වග සඳහා කර නැත. ඒ වෙනුවට ඔවුන් ගණනය කළ අනුපාත මත ඔවුන්ගේ කාර්යසාධනය විස්තර කර ඇත. අයදුම්කරුවන් විසින් නිරණයක් ගැනීමේදී එයට අදාළ ගණනය කිරීම් සහිතව නිරණය තර්කානුකූලව ඉදිරිපත් කළ යුතුය.

## **පරික්ෂක යෝජනය:**

- විෂයට අදාළ ත්‍යාය සහ සූගු උගෙන යුතුය. සූගු කටයුතුම් කිරීම ප්‍රමාණවන් තොමැත. අයදුම්කරුවන් විසින් සූගුවලට අදාළ තාර්කික පසුබිම දැනගත යුතුය.
- ස්ව-අධ්‍යයන පොතෙහි සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇති ගණනය කිරීම ප්‍රතිඵල් කළ යුතුය.
- ගණනය කිරීමේ වැරදි මහඟරවාගත යුතුය.

## **C කොටස**

### **ප්‍රශ්න අංක 08**

A කොටසින් සමස්ථ ලාභ පරීමා අනුපාතය සහ සමවිශේෂන මට්ටම් යන ක්ෂේත්‍ර පිළිබඳ අයදුම්කරුවන් සහ දැනුම පරික්ෂා කරන ලදී.

B කොටසින් නිප්පාදන සැලසුමෙහි සීමාකාර සාධනය, ප්‍රයෝග නිප්පාදන මිශ්‍රය හා ප්‍රයෝග නිප්පාදන මට්ටම් වලදී අදාළවන ලාභය ගණනය කිරීම පිළිබඳ අයදුම්කරුවන් සහ දැනුම පරික්ෂා කරන ලදී.

## **කාර්යයාධනය:**

මධ්‍යස්ථානය.

බොහෝ අයදුම්කරුවන් විසින් A කොටසේ (b) අනු කොටසට ලක්ෂු ලබා ගැනීමට අයමත් විය.

අයදුම්කරුවන්ගේ වැඩි පිරිසක් B කොටස වෙනුවෙන් සාර්ථක උත්තර සපයා තිබුණි.

## **පොදු වැරදි:**

### **A කොටස**

- බොහෝ අයදුම්කරුවන් විසින් පැකේරයන් සඳහා දායකත්වය / ගෙවීම් වෙනම ගණනය කර එම අයය මූල්‍ය දායකත්වය ගෙවීම ගණනය කිරීමේදී එකතු කර ඇත. නමුත් එම ගණනය සිදුකිරීමේදී සංවාරකයන්ගේ සංඛ්‍යාවන් ගුණ කිරීමට අමතක කර ඇත. එම නිසා නිවැරදි ලෙස සමස්ථ ලාභ පරීමා අනුපාතය ගණනය කිරීමට අසමත් විය.
- සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි ලෙස සමස්ථ දායකත්වය ගණනය කළද, ඔවුන් විසින් ලාභ පරීමා අනුපාතය ගණනය කිරීම සඳහා එක් එකකයක දායකත්වය සැලකිල්ලට ගෙන තිබුණි.
- බොහෝ අයදුම්කරුවන් විසින් පැකේර 02 සඳහා සමවිශේෂන මට්ටම් වෙනවෙනම ගණනය කර තිබුණි.

## B කොටස

- සමහර අයදුම්කරුවන් සතුව සීමාකාර සාධකය පිළිබඳව පැහැදිලි සහ නිවැරදි දැනුමක් තොමැති බව පැහැදිලි විය. ඔවුන් විසින් භාණ්ඩ මිගුය එක් එක් සාධකය මත ගණනය කර තිබුණි.
- සමහර අයදුම්කරුවන් විසින් භාණ්ඩ ග්‍රේෂ්නිගත කිරීමේදී එකක දායකත්ව පදනම ලෙස භාවිතකර ඇත. ඔවුන් විසින් සීමාකාර සාධකය සඳහා දායකත්වය තොසලකා භැරිම හේතුවෙන් ගණනය කිරීම නිවැරදිව සිදුකර තොමැති.
- සමහර අයදුම්කරුවන් පෙරවැඩ ඉදිරිපත් කිරීමෙන් තොරව අවසාන උත්තරය පමණක් ඉදිරිපත් කර තිබුණි.
- පශස්ථ නිෂ්පාදන මට්ටම සඳහා ප්‍රාග්ධනය කිරීමේදී සමහර අයදුම්කරුවන් විසින් භාණ්ඩ 3 සඳහා ප්‍රාග්ධනය වෙත වෙනම ගණනය කර ස්ථාවර පිරිවැය වෙත වෙනම අඩුකර ඇත. මෙම ක්‍රමය නිවැරදි තොවේ.

### පරික්ෂක යෝජනය:

- ස්ව-අධ්‍යාපන පොත පරිගිලනය කර මෙවැනි ගණනය කිරීම් පූරුෂ පූඩුණු විය යුතුය.
- ගණනය කිරීම්වලට අදාළ පෙරවැඩ සියල්ල ඉදිරිපත් කළ යුතුය.
- අත්අකුරු කියවියහැකි ආකාරයට ලිවිය යුතු අතර, උත්තර ලිවිමේදී නිසි පිළිවෙළ අනුගමනය කළ යුතුය.

## ප්‍රශ්න අංක 09

මෙම ප්‍රශ්නයෙහි (A) කොටස ආයෝජන ඇගයීම් සහ (B) කොටස ප්‍රාග්ධනය සපයා ගැනීමේ මාර්ග සහ හරින සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය මත පදනම් වී ඇත. මෙම ප්‍රශ්නයට උත්තර සැපයීමේදී මූදල් ප්‍රවාහනයන් ගැන්ව වර්තනමාන අයන් සහ අදාළ නිර්දේශන හඳුනා ගැනීම අවශ්‍ය විය. (B) කොටස මගින් ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම සහ හරින සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම බලාපොරොත්තු විය.

### කාර්යසාධනය:

සෙනුවුදායෙකයි.

### පොදු වැරදි:

#### (A) කොටස

- බොහෝ අයදුම්කරුවන් විසින් වෙළෙඳපාල පර්යේෂණ වියදීම්, දැනටමත් දැරු පිරිවැයක් ලෙස හඳුනාගෙන තොතිබුණි. එම පිරිවැය ආයෝජන ඇගයීම් සඳහා අදාළ තොවේ.
- සමහර අයදුම්කරුවන් විසින් වට්ටම් සාධකය නිවැරදි ලෙස ගණනය කර තොතිබුණි. සමහර අයදුම්කරුවන් විසින් ප්‍රාග්ධන පිරිවැය 10% ක් ලෙස සලකා ඇත. නමුත් ප්‍රාග්ධන පිරිවැය 15% ක් ලෙස ප්‍රශ්න පත්‍රයේ දී ඇත.
- බොහෝ අයදුම්කරුවන් විසින් අදාළ ගණනය කිරීම් මත පදනම්ව නිර්දේශය ඉදිරිපත් කර තොමැති.

## **(B) කොටස**

- හරින සාමාන්‍ය ප්‍රාග්ධනය ගණනය කිරීමේදී සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙහි වෙළඳපාල අය සැලකිල්ලට ගෙන නොමැත.
- ගණකර පිරිවැය ගණනය කිරීමේදී සමහර අයදුම්කරුවන් විසින් සාමාන්‍ය බඳු අනුපාතිකය සැලකිල්ලට ගෙන නොමැත.
- ගණනයකිරීම වල අංක ගණීතමය දෝප දක්නට ලැබුණි. එමනිසා අයදුම්කරුවන් විසින් ගණනය කිරීම්වල නිවැරදිනාවය නැවත වරක් පරික්ෂා කළ යුතුය.

**පරික්ෂක යෝජනය:**

- ස්ව-අධ්‍යයන පොන සහ අනිරේක පොන් කියවීම මගින් ගිලුනු පිරිවැය පිළිබඳ තිස් අවබෝධයක් ලබාගත යුතුය.
  - මෙති ප්‍රශ්න නැවත නැවත විභාග ප්‍රශ්නපත්‍රවල යෙදෙන බැවින් පසුගිය විභාග ප්‍රශ්නවලට උත්තර සපයා පූරුදු ප්‍රශ්නපත්‍රවල අවශ්‍ය වේ.
  - ප්‍රාග්ධන ප්‍රහවයන් සහ ප්‍රාග්ධන පිරිවැය පිළිබඳ දැනුම දියුණු කිරීම අන්‍යාවශ්‍ය වේ.
- - -

## **විභාග අයදුම්කරුවනිගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරණය:**

1. තව විෂය නිර්දේශය පූරුණ වශයෙන් භෞදින් අධ්‍යයනය කර තිබීම හා තව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
2. ප්‍රශ්නය කිහිප වතාවක් මතා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය.
3. ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකළුපතයන් කර ඇත්තම් එවා පැහැදිලිව පෙන්විය යුතුය.
4. අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක නිවැරදිව නිසි පර්දි යෙදීමටත් කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරධිමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපර්දි යොඩා තිබේදායී නැවත පරික්ෂා කර බැලීම.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදීම.
6. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා යොජ්න උත්තර පරිගිලනය කිරීමෙන් තම දැනුම පූරුණ කළ හැකිය. සමාන රටාවනිගෙන් හා ව්‍යුහයනිගෙන් යුතු ප්‍රශ්න නැවත නැවත විභාගයන්හිදී පරික්ෂා කළ හැකි බැවින් මෙම ක්‍රමය අනුගමනය කිරීම වාසිදායකය.
7. ස්ව-අධ්‍යයන පාඨම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිගිලනය කිරීම ඉතා වැදගත්ය.
8. මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සහරා හා ලිපි ආදිය පරිගිලනය කළ යුතුය.
9. විභාගයේදී කාලය මතාව කළමනාකරණය කර ගැනීම. එක් එක් ප්‍රශ්නයට වෙන්කර ඇති ලක්ණු මගින් ඒ සඳහා වෙන්කළ යුතු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
10. පෙර සුදානමක් සහිතව විභාගය සමන්වීමේ පරම වෙනතාවෙන් ඉදිරිපත් වීම.